

නිපුණතාව 14 : කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගයීමට ලක් කරයි

(1) කළමනාකරණ ගිණුම්කරණයේ කායීයක් නොවන්නේ,

- i. විවිධ කළමනාකරණ තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම
- ii. ව්‍යාපාර පරිසර වෙනස් වීමට ගැළපෙන පරිදි උපාය මාර්ග සැකසීම
- iii. ව්‍යාපාරයේ එක් එක් අංශවල කායීක්ෂමතාව ඇගයීම
- iv. ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව වාර්තා සකස් කිරීම

(2) තීරණ ගැනීම සඳහා අදාළ වන පිරිවැයක් නොවන්නේ,

- i. කාලච්ඡේද පිරිවැය
- ii. විචල්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය
- iii. ගිලුණු පිරිවැය
- iv. ආවස්ථික පිරිවැය

(3) ආයතනයක විවිධ නිෂ්පාදන හා සේවා අංශ වලට අවශ්‍ය ද්‍රව්‍ය ඉල්ලුම් කරමින් සැපයුම් අංශයට ඉදිරිපත් කරන ලියවිල්ල

- i. ගැනුම් ඇණවුමයි
- ii. ද්‍රව්‍ය අධියාවනා පත්‍රයයි
- iii. ගැනුම් අධියාවනා පත්‍රයයි
- iv. බින් කාච් පත්‍රයයි

(4) ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරීමේ දී පදනම් කර ගන්නා උපකල්පනයක් නොවන්නේ,

- i. තොග ලබා ගැනීමේ පිරිවැය නිශ්චිත බව
- ii. තොග තබා ගැනීමේ පිරිවැය නිශ්චිත බව
- iii. උපරිම තොග මට්ටම නිශ්චිත බව
- iv. තොග ඒකකයක මිල නිශ්චිත බව

(5) ශ්‍රම පිරිවැයට ඇතුළත් නොවන්නේ,

- i. මූලික වැටුප
- ii. අතිකාල දීමනා
- iii. ණය වාරික
- iv. අර්ථ සාධක අරමුදලට දායක වීම

(6) වැටුප් ලේඛනයට සේවකයාගේ මූලික වැටුප ඇතුළත් කිරීමට යොදා ගනු ලබන මූලාශ්‍රයක් නොවන්නේ,

- i. පත්වීම් ලිපිය
- ii. චක්‍රලේඛ
- iii. කාල වැඩ පත්‍ර
- iv. කැලී වැඩ පත්‍ර

(7) පොදු කායි පිරිවැය සකස් වී ඇත්තේ,

- i. චක්‍ර ද්‍රව්‍ය පිරිවැය + චක්‍ර ශ්‍රම පිරිවැය + වෙනත් පිරිවැය
- ii. සෘජු පිරිවැය + චක්‍ර පිරිවැය
- iii. ද්‍රව්‍ය පිරිවැය + ශ්‍රම පිරිවැය + වෙනත් පිරිවැය
- iv. ප්‍රාථමික පිරිවැය + නිෂ්පාදන පොදු කායි පිරිවැය

(8) පොදු කායි පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාවලිය අනුපිළිවෙළින් දක්වා ඇත්තේ,

- i. පිරිවැය රැස් කිරීම → පිරිවැය ප්‍රතිපාදනය → පිරිවැය විභාජනය
- ii. පිරිවැය රැස් කිරීම → පිරිවැය විභාජනය → පිරිවැය ප්‍රතිපාදනය
- iii. පිරිවැය ප්‍රතිපාදනය → පිරිවැය විභාජනය → පිරිවැය රැස් කිරීම
- iv. පිරිවැය ප්‍රතිපාදනය → පිරිවැය රැස් කිරීම → පිරිවැය විභාජනය

(9) පොදු කායි පිරිවැය පිළිගත් පදනමක් මත නිෂ්පාදන ඒකක වලට ඇතුළත් කිරීම

- i. ඇස්තමේන්තු කිරීමයි.
- ii. විභාජනයයි.
- iii. අන්තර්ග්‍රහණය කිරීමයි
- iv. බෙදා හැරීමයි.

(10) පහත පිරිවැය අයිතම හා විභාජන පදනම ගැළපෙන පිළිතුර තෝරන්න.

- i. ආපනශාලා වියදම් - සේවක සංඛ්‍යාව
- ii. ගොඩනැගිලි නඩත්තු - නඩත්තුව සඳහා වැය කළ පැය ගණන
- iii. ගබඩා වියදම් - බිම් ප්‍රමාණය
- iv. යන්ත්‍ර ක්ෂය - පාවිච්චි කළ පැය ගණන

පිළිතුරු

- (1) 4
- (2) 1
- (3) 2
- (4) 3
- (5) 3
- (6) 2
- (7) 1
- (8) 1
- (9) 3
- (10) 1

සකස් කළේ -

මංජුලා පුෂ්පකුමාරි මිය,
ර/පාතකඩ බෞද්ධ ම.වි.

